

1. මූල්‍ය ප්‍රකාශන

1.1 තත්ත්වගණනය කළ මතය

පොරතිවුපත්තු ප්‍රාදේශීය සභාවේ 2024 දෙසැම්බර් 31 දිනට ශේෂ පත්‍රය, එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ ආදායම් හා වියදම් ගිණුම, මුදල් ප්‍රවාහ ප්‍රකාශය සහ ප්‍රමාණාත්මක ගිණුම්කරණ ප්‍රතිපත්තිවලට අදාළ තොරතුරු ද ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවලට අදාළ සටහන්වලින් සමන්විත 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන 1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනතේ 172(1) වගන්තිය සහ 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 10(1) උපවගන්තිය සමඟ සංයෝජිතව කියවිය යුතු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාවේ ඇතුළත් විධිවිධාන ප්‍රකාර මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ.

මෙම වාර්තාවේ 1.6 ඡේදයේ දක්වා ඇති කරුණුවලින් වන බලපෑම හැර, මූල්‍ය ප්‍රකාශනවලින් 2024 දෙසැම්බර් 31 දිනට පොරතිවුපත්තු ප්‍රාදේශීය සභාවේ මූල්‍ය තත්ත්වය, එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය ක්‍රියාකාරීත්වය සහ මුදල් ප්‍රවාහ පොදුවේ පිළිගත් ගිණුම්කරණ පරිචයන්ට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නා වූ මතය වේ.

1.2 තත්ත්වගණනය කළ මතය සඳහා පදනම

මෙම වාර්තාවේ 1.6 ඡේදයේ දක්වා ඇති කරුණු මත පදනම්ව මාගේ මතය තත්ත්වගණනය කරනු ලැබේ.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිතිවලට (ශ්‍රී.ලං.වි.ප්‍ර.) අනුකූලව මා විගණනය සිදු කරන ලදී. මෙම විගණන ප්‍රමිති යටතේ වූ මාගේ වගකීම, මෙම වාර්තාවේ මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම යන කොටසේ තවදුරටත් විස්තර කර ඇත. මාගේ තත්ත්වගණනය කළ මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.3 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ සහ ඊට සම්බන්ධ පාලනය කරන පාර්ශවයන්ගේ වගකීම

මෙම මූල්‍ය ප්‍රකාශන පොදුවේ පිළිගත් ගිණුම්කරණ පරිචයන්ට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර වූ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකි වනු පිණිස අවශ්‍ය වන අභ්‍යන්තර පාලනය තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

ප්‍රාදේශීය සභාවේ මූල්‍ය වාර්තාකරණ ක්‍රියාවලිය සම්බන්ධ වගකීම්, පාලනය කරන පාර්ශවයන් විසින් දරනු ලබයි.

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 16 (1) උප වගන්තිය ප්‍රකාරව ප්‍රාදේශීය සභාවේ වාර්ෂික හා කාලීන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවන පරිදි ස්වකීය ආදායම්, වියදම්, වත්කම් හා බැරකම් පිළිබඳ නිසි පරිදි පොත්පත් හා වාර්තා පවත්වාගෙන යා යුතුය.

1.4 විගණන විෂය පථය (මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම)

සමස්තයක් ලෙස මූල්‍ය ප්‍රකාශන, වංචා සහ වැරදි නිසා ඇතිවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර බවට සාධාරණ තහවුරුවක් ලබාදීම සහ මාගේ මතය ඇතුළත් විගණන වාර්තාව නිකුත් කිරීම මාගේ අරමුණ වේ. සාධාරණ සහතිකවීම උසස් මට්ටමේ සහතිකවීමක් වන නමුත්, ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය සිදු කිරීමේදී එය සැමවිටම ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් අනාවරණය කරගන්නා බවට වන තහවුරු කිරීමක් නොවනු ඇත. වංචා සහ වැරදි තනි

හෝ සාමූහික ලෙස බලපෑම නිසා ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇති විය හැකි අතර, එහි ප්‍රමාණාත්මකභාවය මෙම මූල්‍ය ප්‍රකාශන පදනම් කරගනිමින් පරිශීලකයන් විසින් ගනු ලබන ආර්ථික තීරණ කෙරෙහි වන බලපෑම මත රඳා පවතී.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනයේ කොටසක් ලෙස මා විසින් විගණනයේදී වෘත්තීය විනිශ්චය සහ වෘත්තීය සැකමුසුබවින් යුතුව ක්‍රියා කරන ලදී. මා විසින් තවදුරටත්,

- ප්‍රකාශ කරන ලද විගණන මතයට පදනමක් සපයා ගැනීමේදී වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවීමේ අවදානම් හඳුනාගැනීම හා තක්සේරු කිරීම සඳහා අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කර ක්‍රියාත්මක කරන ලදී. වරදවා දැක්වීම හේතුවෙන් සිදුවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් සිදුවන බලපෑමට වඩා වංචාවකින් සිදුවන්නා වූ බලපෑම ප්‍රබල වන්නේ ඒවා දුස්සන්ධානයෙන්, ව්‍යාජ ලේඛන සැකසීමෙන්, වේතනාන්විත මහඟුරීමෙන්, වරදවා දැක්වීමෙන් හෝ අභ්‍යන්තර පාලනයන් මහඟුරීමෙන් වැනි හේතු නිසා වන බැවිනි.
- අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමේ අදහසින් නොවුවද, අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස අභ්‍යන්තර පාලනය පිළිබඳව අවබෝධයක් ලබාගන්නා ලදී.
- භාවිතා කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය, ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය සහ කළමනාකරණය විසින් කරන ලද සම්බන්ධිත හෙළිදරව් කිරීම් අගයන ලදී.
- මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය හා අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණව ඇතුළත් වී ඇති බව සහ හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල සමස්ථ ඉදිරිපත් කිරීම් අගයන ලදී.

හැකිතාක් දුරට හා අවශ්‍ය ඕනෑම විටෙක පහත සඳහන් දෑ පරීක්ෂා කිරීම සඳහා විගණන විෂය පථයද පුළුල් කර ඇත.

- තොරතුරු ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් බලන කල ප්‍රාදේශීය සභාවේ කාර්යයන් අඛණ්ඩව ඇගයීමට හැකි වන පරිදි එහි සංවිධානය, පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි විධිමත්ව හා ප්‍රමාණාත්මකව සැලසුම් කර තිබේද යන බව සහ එකී පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි ඵලදායී ලෙස පවත්වාගෙන යනු ලැබේ ද යන බව;
- අදාළ ලිඛිත නීතියකට හෝ ප්‍රාදේශීය සභාව විසින් නිකුත් කරන ලද වෙනත් පොදු හෝ විශේෂ විධානයකට අනුකූලව, ප්‍රාදේශීය සභාව ක්‍රියාකර ඇති බව,
- සිය බලතල, කර්තව්‍යයන් සහ කාර්යයන්ට අනුකූලව කටයුතු කර ඇති බව,
- සම්පත් සකසුරුවම් ලෙස, කාර්යක්ෂම ලෙස සහ ඵලදායී ලෙස කාලසීමාවන් තුළ සහ අදාළ නීතිරීතිවලට අනුකූලව ප්‍රසම්පාදනය කර භාවිතා කර ඇති බව.

1.5 වෙනත් නෛතික අවශ්‍යතා පිළිබඳ වාර්තාව

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ පහත සඳහන් අවශ්‍යතාවයන් සම්බන්ධයෙන් විශේෂ ප්‍රතිපාදන ඇතුළත් වේ.

- (අ) 2018 අංක 19 දරණ ජාතික විගණන පනතේ 6(1) (ඇ) (iii) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව මහා නගර සභාවේ මූල්‍ය ප්‍රකාශන ඉකුත් වර්ෂය සමඟ අනුරූප වේ.

(ආ) 2018 අංක 19 දරණ ජාතික විගණන පනතේ 6(1) (ඇ) (iv) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව, ඉකුත් වර්ෂයේදී මා විසින් සිදුකරන ලද නිර්දේශය ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශනවල ඇතුළත්ව ඇත.

1.6 මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම සම්බන්ධයෙන් වූ විගණන නිරීක්ෂණ

1.6.1 ගිණුම්කරණ අඩුපාඩු

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) සමාලෝචිත වර්ෂය අවසාන දිනට ගබඩා තොගයේ වටිනාකම රු.1,971,455 ක් මූල්‍ය ප්‍රකාශනවල වත්කම් ලෙස අනාවරණය කර නොතිබුණි.	ඉදිරි කාලයේ මේ පිළිබඳව කටයුතු කරනු ලබන බව.	ගබඩා තොගය මූල්‍ය ප්‍රකාශනවල වත්කමක් ලෙස දැක්විය යුතුය.
(ආ) සමාලෝචිත වර්ෂයේ ස්ථාවර තැන්පතු පොලී ආදායම් රු.121,469ක් මූල්‍ය ප්‍රකාශනවල අනාවරණය කර නොතිබුණි.	-එම-	ලැබිය යුතු ආදායම් නිවැරදිව ගිණුම්ගත කළ යුතුය.
(ඇ) අයවිය යුතු සේවක ණය ශේෂ රු.621,558ක් මූල්‍ය ප්‍රකාශනවල දක්වා නොතිබුණි.	-එම-	වත්කම් නිවැරදිව ගිණුම්ගත කළ යුතුය.

1.6.2 විගණනය සඳහා ලිඛිත සාක්ෂි නොවීම

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දිනට මූල්‍ය ප්‍රකාශනවල දක්වා තිබූ රු. 59,625,995 ක ශේෂ 04කට අදාළ ස්ථාවර වත්කම් ලේඛනය, හිමිකාරිත්වය සනාථ කිරීම් ලේඛන සහ අනෙකුත් ලේඛන විගණනයට ඉදිරිපත් කර නොතිබුණි.	ඉදිරි කාලයේ මේ පිළිබඳව කටයුතු කරනු ලබන බව.	වත්කම් ලේඛන යාවත්කාලීනව නඩත්තු කළ යුතුය.

1.7 අනුකූල නොවීම

1.7.1 නීති, රීති, රෙගුලාසි හා කළමනාකරණ තීරණවලට අනුකූල නොවීම

නීති, රීති, රෙගුලාසි හා කළමනාකරණ තීරණ ආදියට යොමුව	අනුකූල නොවීම	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) 1988 ප්‍රාදේශීය සභා (මූල්‍ය හා පාලන) රීති 5(xii) රීතිය	මුදල්, ගබඩා තොග, රජයේ ආදායම් රැස්කිරීම් සහ වෙක්පත්වල අත්සන් තනතුරු දරන නිලධාරීන්ගෙන් ආරක්ෂිත තැන්පතු අයකිරීමට පියවර ගෙන නොතිබුණි.	එම කාලයේ මේ පිළිබඳව කටයුතු කරනු ලබන බව.	ප්‍රාදේශීය සභා මූල්‍ය හා පාලන රීති ප්‍රකාරව ආරක්ෂිත තැන්පතු අයකිරීමට පියවර ගත යුතුය.

- (ආ) 2009 අප්‍රේල් 16 දිනැති අංක 09/2009 දරන චක්‍රලේඛය සහ රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ ලිපිය 03/2017(L) සේවකයින් 28 දෙනෙකු ඔවුන්ගේ පැමිණීම සහ පිටවීම ඇතිලි සලකුණු යන්ත්‍රය මගින් සනාථ කර නොතිබුණි. -එම- සේවකයින් විසින් ඔවුන්ගේ පැමිණීම සහ පිටවීම ඇතිලි සලකුණු යන්ත්‍රය මගින් සනාථ කිරීමට පියවර ගත යුතුය.

2. මූල්‍ය සමාලෝචනය

2.1 මූල්‍ය ප්‍රතිඵල

ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශන අනුව 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා සභාවේ පුනරාවර්තන වියදම ඉක්ම වූ ආදායම රු. 12,762,678ක් වූ අතර, ඊට අනුරූපීව ඉකුත් වර්ෂයේ පුනරාවර්තන වියදම ඉක්ම වූ ආදායම රු. 11,206,294 ක් විය.

2.2 ආදායම් පරිපාලනය

2.2.1 ඇස්තමේන්තුගත ආදායම්, බිල්කළ ආදායම්, රැස්කළ ආදායම් හා හිඟ ආදායම්

ලේකම්වරයා විසින් ඉදිරිපත් කළ තොරතුරු අනුව සමාලෝචිත වර්ෂයට හා ඉකුත් වර්ෂයට අදාළව ඇස්තමේන්තුගත ආදායම්, බිල්කළ ආදායම්, රැස්කළ ආදායම් හා හිඟ ආදායම් පිළිබඳ තොරතුරු පහත දැක්වේ.

		2024				2023			
ආදායම් ප්‍රභවය	ඇස්තමේන්තු ගත ආදායම	බිල්කළ ආදායම	රැස්කළ ආදායම	දෙසැම්බර් 31 දිනට මුළු හිඟය	ඇස්තමේන්තු ගත ආදායම	බිල්කළ ආදායම	රැස්කළ ආදායම	දෙසැම්බර් 31 දිනට මුළු හිඟය	
	රු.	රු.	රු.	රු.	රු.	රු.	රු.	රු.	
i) වරිපනම් හා බදු	1,525,000	-	-	-	1,500,000	-	-	-	
ii) කුලී	1,627,600	982,867	1,120,000	753,419	349,700	2,280,752	1,390,200	890,552	
iii) බලපත්‍ර ගාස්තු	1,298,000	1,581,405	1,581,405	-	1,860,000	1,504,435	1,504,435	-	
iv) වෙනත් ආදායම්	<u>36,410,000</u>	<u>13,761,586</u>	<u>10,640,284</u>	<u>5,027,161</u>	<u>25,375,000</u>	<u>11,925,773</u>	<u>10,019,913</u>	<u>1,905,860</u>	
	<u>40,860,600</u>	<u>16,325,858</u>	<u>13,341,689</u>	<u>5,780,580</u>	<u>29,084,700</u>	<u>15,710,960</u>	<u>12,914,548</u>	<u>2,796,412</u>	

2.2.2 ආදායම් රැස්කිරීමේ කාර්ය සාධනය

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) වරිපනම් හා බදු		
2013 අගෝස්තු 31 දිනැති අංක 1826 දරන ගැසට් පත්‍රය ප්‍රකාරව, ග්‍රාම සේවක වසම් 12ක් සංවර්ධිත ප්‍රදේශ ලෙස නම් කර ප්‍රකාශයට පත්කර තිබූ නමුත්, එම ප්‍රදේශවල පිහිටි දේපළ තක්සේරු කර වරිපනම් බදු අයකිරීමට වර්ෂ 10කට අධික කාලයක සිට පියවර ගෙන නොතිබුණි.	ඉදිරි කාලයේ මේ පිළිබඳව කටයුතු කරනු ලබන බව.	දේපළ තක්සේරු කර වරිපනම් හා බදු අය කිරීමට පියවර ගතයුතුය.

(ආ) කුලී

සභාවේ පොදු වෙළඳපොළ බදු දීමෙන් ලැබිය යුතු බදුකුලී ආදායම් රු. 172,500 ක් සහ පෙරියපොරනිව් සහ පාලෙයිශාඩ්වට්ටෙයි පොදු වෙළඳපොළෙන් ලැබිය යුතු රු. 208,919 ක කුලී ආදායම් අයකර ගැනීමට කටයුතු කර නොතිබුණි.

-එම-

හිඟහිටි බදුකුලී හා කුලී අයකර ගැනීමට කටයුතු කළයුතුය.

3. මෙහෙයුම් සමාලෝචනය

3.1 කළමනාකරණ අකායර්ක්ෂමතා

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) 2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ පනතේ 10 වගන්තිය ප්‍රකාරව, සභාව විසින් 2017 සිට 2024 දක්වා කාල පරිච්ඡේදයේ වාර්ෂික වාර්තා, තොරතුරු දැනගැනීමේ කොමිෂන් සභාවට ඉදිරිපත් කර නොතිබුණි.	ඉදිරි කාලයේ මේ පිළිබඳව කටයුතු කරනු ලබන බව.	තොරතුරු දැනගැනීමේ පනතේ විධිවිධාන ප්‍රකාරව කටයුතු කළ යුතුය.
(ආ) 1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනතේ 219(1) වගන්තිය ප්‍රකාරව සභාවේ සභිකයෙකුට හෝ සේවකයෙකුට සභාව සමඟ ගිවිසුමක හෝ වැඩක සම්බන්ධතාවයක් සෘජුව හෝ අන්‍යාකාරයකින් නොතිබිය යුතු වුවත්, ඊට පටහැනිව, සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා විසින් ගොඩනැගිලි අයදුම්පත් 217 ක් සඳහා සැලසුම් සකස් කර තිබුණි.	-එම-	පනත ප්‍රකාරව, සේවකයින් ඔවුන්ගේ රාජකාරි කටයුතු සම්බන්ධයෙන් සෘජු හෝ වක්‍ර උනන්දුවක් හෝ මූල්‍යමය උනන්දුවක් නොදැක්විය යුතුය.

3.2 මෙහෙයුම් අකාර්යක්ෂමතා

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
සභාවේ පරිපාලන බලප්‍රදේශයේ පවතින ග්‍රාම සේවක කොට්ඨාශ 43කින් කොට්ඨාශ 05ක ප්‍රජා මධ්‍යස්ථාන පිහිටුවීමට සභාව විසින් කටයුතු කර නොතිබුණි.	ඉදිරි කාලයේ මේ පිළිබඳව කටයුතු කරනු ලබන බව.	ප්‍රජා මධ්‍යස්ථාන පිහිටුවීමට පියවර ගත යුතුය.

3.3 අභාවිත වත්කම්

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
සභා අපද්‍රව්‍ය කළමනාකරණ ක්‍රියාකාරකම් සඳහා මිලදී ගත් රු.1,082,500 ක් වටිනා Multichopper සහ Rotatable strainer යන්ත්‍ර වර්ෂ 02 කට වැඩි කාලයක් නිෂ්කාර්යයව පැවතුණි.	ඉදිරි කාලයේ මේ පිළිබඳව කටයුතු කරනු ලබන බව.	වත්කම් ඵලදායීව උපයෝජනය කළ යුතුය.

3.4 ව්‍යාපෘති ඉටුකිරීමේ ප්‍රමාදයන්

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
පළාත් පාලන ආයතන ශක්තිමත් කිරීමේ ඉදිරි කාලයේ මේ පිළිබඳව වැඩසටහන යටතේ 2007 ජනවාරි 23 දින තැන්පත් කළ රු.1,183,368 ක් එම වැඩසටහන සඳහා යොදා ගැනීමට සමාලෝචිත වර්ෂය අවසන් වන විටත් කටයුතු කර නොතිබුණි.	ඉදිරි කාලයේ මේ පිළිබඳව කටයුතු කරනු ලබන බව.	අදාළ මුදල් අරමුණුගත කාර්යය සඳහා ඵලදායීව උපයෝජනය කළ යුතුය.

3.5 වෙනත් සංවිධානවලට මුදාහැර තිබූ සම්පත්

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
සභා ගොඩනැගිල්ලේ වහලය මත සූර්යය බලශක්ති පැනල ස්ථාපිත කිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සඳහා පෞද්ගලික සමාගමකට අවස්ථාව සලසාදී එහි ආදායමින් සියයට 06 සිට 18 දක්වා පරාසයක ආදායම් සභාවට ලැබෙන පරිදි ගිවිසුම් ගත වී තිබුණි. සභාව විසින් අදාළ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කර ඉහළ ආදායමක් උපයා ගැනීමට හැකියාව තිබියදී එලෙස කටයුතු නොකර එම අවස්ථාව පෞද්ගලික ආයතනයක් වෙත ලබා දීමට කටයුතු කර තිබුණි.	ඉදිරි කාලයේ මේ පිළිබඳව කටයුතු කරනු ලබන බව.	සභාව සතු සම්පත් ඵලදායීව හා කාර්යක්ෂමව උපයෝජනය කර ආදායම් උපයා ගැනීමට කටයුතු කළ යුතුය.

3.6 මානව සම්පත් කළමනාකරණය

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව විසින් අනුමත කළ කාර්ය මණ්ඩල ලැයිස්තුවට අනුව, පුරප්පාඩු 11ක් පිරවීමට කටයුතු කර නොතිබුණි.	ඉදිරි කාලයේ මේ පිළිබඳව කටයුතු කරනු ලබන බව.	අත්‍යාවශ්‍ය තනතුරු පුරප්පාඩු පිරවීමට සුදුසු ක්‍රියාමාර්ග ගත යුතුය.

3.7 වාහන පද්ධතිය කළමනාකරණය

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) පවරා නොගත් වත්කම්		
සභාව සතු වාහන 34කින් වාහන 19ක් වෙනත් ආයතනවල නමින් පැවතුණි. මේවා සභාවේ නමට පවරා ගැනීමට පියවර ගෙන නොතිබුණි.	ඉදිරි කාලයේ මේ පිළිබඳව කටයුතු කරනු ලබන බව.	වාහන පවරා ගැනීමේ කටයුතු කඩිනමින් සිදුකළ යුතුය.

(ආ) නඩත්තුව හා අළුත්වැඩියා නොකිරීම

සභාවට අයත් වාහන 06ක් දීර්ඝකාලයක සිට අභාවිතව පැවතියද ඒවා අළුත්වැඩියා කර භාවිතා කිරීමට කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොතිබුණි.	-එම-	අලුත්වැඩියා හා නඩත්තු කටයුතු අප්‍රමාදව සිදුකළ යුතුය.
(ඇ) සභාවේ ජේසිබී යන්ත්‍රය 2003 වර්ෂයේදී පෞද්ගලික ආයතනය වෙත කුලියට ලබාදී තිබුණු අතර එම ආයතනයේ රියදුරු එය ක්‍රියාත්මක කිරීමේදී අනතුරට ලක්ව තිබුණි. සභාවේ යන්ත්‍රයේ රියදුරු රහිතව කුලියට දීම සම්බන්ධයෙන් වගකිවයුතු පාර්ශව හඳුනාගෙන විනයානුකූලව කටයුතු කර නොතිබුණු අතර සිදුව තිබුණු අලාභය සම්බන්ධයෙන් මුදල් රෙගුලාසි 104(2) ප්‍රකාරව කටයුතු කර නොතිබුණි.	-එම-	ආයතන සංග්‍රහයේ (IIවෙළුම) VLVIII පරිච්ඡේදය හා මුදල් රෙගුලාසි 104(2) ප්‍රකාරව කටයුතු කළ යුතුය.

4 ගිණුම් කටයුතුභාවය සහ යහපාලනය

4.1 පාරිසරික ගැටළු

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) සභා බලප්‍රදේශය තුළ ක්‍රියාත්මක වන ආයතන 09 ක පරිසර ආරක්ෂණ බලපත්‍ර අළුත් කිරීමට පියවර ගෙන නොතිබුණි.	ඉදිරි කාලයේ මේ පිළිබඳව කටයුතු කරනු ලබන බව.	පරිසර බලපත්‍ර ලබාගත යුතු සියළුම ආයතන වෙත බලපත්‍ර නිකුත් කිරීම හා ඒවා අලුත් කිරීම නියාමනය කළ යුතුය.
(ආ) 2021 වර්ෂයේදී රු. 456,350ක් වැය කර විවේකානන්දපුරහි සන අපද්‍රව්‍ය මධ්‍යස්ථානය ස්ථාපිත කර තිබුණද, සමාලෝචිත වර්ෂය අවසන් වන විටත් අපද්‍රව්‍ය එකතු කර නොතිබුණි.	-එම-	සෑහ අපද්‍රව්‍ය කළමනාකරණය විධිමත්ව සිදුකළ යුතුය.